



විවාහ ප්‍රතිපත්ති 2019

REGISTER OF MARRIAGES

විවාහ ප්‍රතිපත්ති පනත (112 වෙනි පරිච්ඡේදය)

Marriage Registration Ordinance (Cap. 112)

ලියාදැනුම් කිරීමේ පනතේ පරිදි  
Registration B  
(High Reg. P. & S. C. S. T. & E.) 671

3643

අංක  
ලිය.  
No.

\*

දිස්ත්‍රික්කය / District:

කුරුමි / Kurumi

විවාහ ප්‍රතිපත්ති / Division: විවාහ ප්‍රතිපත්ති

	පුරුෂ පක්ෂය / Male Party	ස්ත්‍රී පක්ෂය / Female Party
1. පෞද්ගලික නම / Names (in full) of Parties	දිලානේ මොරේ මොරේ මොරේ	මුදලි මොරේ මොරේ
2. වයස / Age (in years)	36	30
3. නිවැසීම / Civil Condition	දිවිච්ඡාදනය	
4. පෞද්ගලික පන්තිය / Rank or Profession and Race	මොරේ මොරේ	මොරේ මොරේ
5. ලිපි ස්ථානය / Residence	මොරේ මොරේ	මොරේ මොරේ
6. පියාගේ නම / Father's Name (in full)	මොරේ මොරේ	මොරේ මොරේ
7. පියාගේ පෞද්ගලික පන්තිය / Rank or Profession of Father	මොරේ මොරේ	මොරේ මොරේ
8. විවාහ ප්‍රතිපත්ති පනත / Marriage Registration Ordinance	මොරේ මොරේ	මොරේ මොරේ
9. විවාහ සම්පූර්ණ කිරීමේ ස්ථානය / Place of Solemnization of Marriage	මොරේ මොරේ	මොරේ මොරේ

Solemnized by me (or in my presence) this 20 day of 2019

අත්සන / Signature

විවාහ ප්‍රතිපත්ති (හෝ) දේශපාලන ප්‍රධානියා / Registrar (or) Minister

This Marriage was solemnized between us in the presence of

1. සාක්ෂිකරුවන්ගේ අත්සන / Signature of Witness  
දිලානේ මොරේ මොරේ මොරේ
2. සාක්ෂිකරුවන්ගේ නම, පෞද්ගලික පන්තිය, වයස, ලිපි ස්ථානය / Name in full, Rank or Profession and Residence of Witness

විවාහ ප්‍රතිපත්ති පනත / Marriage Registration Ordinance

Signed before me

අත්සන / Signature

විවාහ ප්‍රතිපත්ති (හෝ) දේශපාලන ප්‍රධානියා / Registrar (or) Minister

I certify that the above is a true copy of the Statement No. furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112); of a Marriage Solemnized by (or in the presence of) Minister.

Date of entry in District Registrar's Register

දිස්ත්‍රික්ක විවාහ ප්‍රතිපත්ති / District Registrar

To be filled-up only when entering a Marriage Solemnized by a Minister.